

**මධ්‍යම පලාත් සහා රාජ්‍ය සේවයේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ  
කේත්තුගත /කාර්යාලය - බණ්ඩ 02 සේවා ගණයේ (MN 5-2016)  
කර්මාන්ත ප්‍රවර්ධන තිබාර තතතුර සඳහා උසස් කිරීමේ පරිපාටිය**

මධ්‍යම පලාත් සහා රාජ්‍ය සේවයේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ කර්මාන්ත ප්‍රවර්ධන තිබාර තතතුර කාමය යටතේ දැනට සේවයේ යෙදී සිටින රාජ්‍ය වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සහාවේ නිරදේශය මත දරන්නාට පමණක් පොදුගැලීක වනසේ MN 5-2016 වැටුප් කාමය ලබා දී ඇති තිබාරන් සඳහා පමණක් පොදුගැලීක වනසේ මෙම උසස් කිරීමේ පරිපාටිය වළාංග වේ.

### 01. සම්බන්ධ වන ආයතන

1.1 මධ්‍යම පලාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව	යොමු අංකය DMS/TD/1/7/2/16	දිනය 2019.09.26
1.2 මධ්‍යම පලාත් කර්මාන්ත අමාන්යාය	යොමු අංකය CPC/MI/HRM/12/16/21	දිනය 2019.10.15
1.3 කළමනාකරණ සේවා අධ්‍යක්ෂ රත්රාල් විසින් තතතුර අනුමත කිරීම	යොමු අංකය DMS/CP/0318	දිනය 2018.11.09
1.4 ප්‍රධාන ලේකම්ගේ නිරදේශය	යොමු අංකය CPC/CS/2/3/S.M/I(V)	දිනය 2019.12.13
1.5 රාජ්‍ය වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සහාවේ නිරදේශය	යොමු අංකය NSCC/10/71/5/24/SR	දිනය 2021.01.21

02. පත් කිරීම් බලුදරයා : මධ්‍යම පලාත් සහාවේ රාජ්‍ය සේවා කොමිෂන් සහාව

### 03. සේවා ගණය පිළිබඳ විස්තර

3.1 තිබාර ගණය : කේත්තුගත / කාර්යාලය - බණ්ඩ 02

3.2 ග්‍රේන්ස් : II සහ I ග්‍රේන්ස්

3.3 පැවරෙන කාර්ය හාරය පිළිබඳ පොදු නිරවචනය :

තතතුරට පැවරෙන කාර්යහාරය වශයෙන් තිළ තාමයෙන් විශේෂිත කොට පවරනු ලබන කිසියම් කාර්යයක් විධායක තිබාරන්ගේ අධික්ෂණය යටතේ පැවරෙන්නා වූද අදාළ වන්නා වූ කාර්යයන් හා/යෝ පවරනු ලබන වෙනත් කාර්යයන් ඉටුකරලීම් සඳහා බලදා ගැනීමේ මූලික සූදුසුකමක් වශයෙන් පිළිගන් විය්ව විද්‍යාලයක් ලබාගත් උපාධියන් අධ්‍යාපන සූදුසුකම් ලෙස අවශ්‍ය වන්නා වූද සේවා ගණයකි.

3.4 කාර්යයන් පැවරීම :

ග්‍රේන්ස්ගතව කාර්යයන් පැවරීමක් දිදු තොකරන අතර මෙම සේවා ගණනයට පැවරෙන කාර්යයන් අනුරූප ඕනෑම කාර්යයක් සේවයේ අවශ්‍යතාවය මත රේඛ්‍යේන්නාවය හා කුසළනාවය පදනම් කොටගෙන ඕනෑම ග්‍රේන්ස් තිබාරයෙකුට දෙපාර්තමේන්තු ප්‍රධානීයා විසින් පවරනු ලැබිය හැක.

04. තතතුරේ ස්වභාවය : ස්ථීර හා විශ්‍යාම වැටුප් සහිත වේ.

05. වැටුප්

5.1 වැටුප් කේත අංකය : MN 5 – 2016

5.2 වැටුප් පරිමාණය : රු. 34605 – 10 × 660 -11× 755 – 15 × 930 – රු. 63460  
( රාජ්‍ය පරිපාලන වක්‍රීඛා : 03/2016 අනුව )

5.3 ග්‍රේන්ස් ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පිහිටුව :

ග්‍රේන්ස්	ආරම්භක වැටුප් පියවර	වැටුප් තලය ( රු )
II	01	34605
I	12	41960

රෝ. ආණ්ඩුකාරත්නා විසින්  
2021.03.30 දින  
අනුමත කරන ලදී  
ඩී. එම්. සී. අයි. දේසානායක  
පර්පාලන තිබාර  
ආණ්ඩුකාර ලේකම් බාරයාලය,  
මධ්‍යම පලාත්.

## 06. නිලධාර ගණයට අයන් තනතුරු

### 6.1 අනුමත තනතුරු හා අනුමත තනතුරු සංඛ්‍යාව

අනුමත තනතුරු නාමය	අනුමත තනතුරු සංඛ්‍යාව	කාර්යයන්
කර්මාන්ත ප්‍රවර්ධන නිලධාරී	මෙම පරිපාලිය අනුමත වන දින දක්වා සේවයේ යෙදී සිටින නිලධාරීන් සංඛ්‍යාව වේ	තනතුරට පැවරෙන කාර්යකාරය වශයෙන් නිල නාමයෙන් විශේෂීන කොට පවරනු ලබන කිසියම් කාර්යයක් විධායක නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ පැවරෙන්නා වූ ඇදු වන්නා වූ කාර්යයන් හා/හෝ පවරනු ලබන වෙතන් කාර්යයන්

6.2 එකාබද්ධ නිලධාර සංඛ්‍යාව : ග්‍රේශීයෙන් ග්‍රේශීයට උසස් කිරීමේ කාර්යය සඳහා II, I ග්‍රේශීන් සියල්ල එකාබද්ධ නිලධාර සංඛ්‍යාවට අයන් සේ සැලකේ.

## 07. බදවා ගැනීමේ ක්‍රමය : ඇදු තොවේ.

### 08. කාර්යක්ෂමතා කඩුම්

8.1

තමන කාර්යක්ෂමතා කඩුම ද යන වග	කාර්යක්ෂමතා කඩුම සමන් විය යුත්තේ කොපමණ වසර ගණනකට පෙර ද	කාර්යක්ෂමතා කඩුමේ ස්වභාවය ලිඛිත / වෘත්තිය / සහතික පාඨමාලා / වෙතන්
පලමු කාර්යක්ෂමතා කඩුම	II ග්‍රේශීයට බදවා ගෙන වසර තුන (03) ක් යන වීමට පෙර	ලිඛිත (පරිඥිෂ්වය 02)
දෙවෑනි කාර්යක්ෂමතා කඩුම	I ග්‍රේශීයට උසස් වි වසර පහ (05) ක් යන වීමට පෙර	ලිඛිත (පරිඥිෂ්වය 03)

8.2. කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ පවත්වනු ලබන්නේ කොපමණ කාලයකට වරක් ද : වර්ෂයකට වරක් හෝ අවශ්‍යතාවය පරිදි

8.3. කාර්යක්ෂමතා කඩුම පවත්වන බලුදරයා :

මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලුද පවරන ලද බලුදරයා විසින්, මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තියම කරනු ලබන මාර්ගෝපදේශ පරිදි පරික්ෂණ පවත්වනු ලැබේ.

## 09. හාජා ප්‍රවීණතාව

09.1

භාජාව	ලබා ගත යුතු ප්‍රවීණතාව
රාජ්‍ය හාජාව	රාජ්‍ය හාජාවක් තොවන හාජා මාධ්‍යකින් සේවයට බැඳුණු නිලධාරයන් විසින් තියුම් රාජ්‍ය හාජා ප්‍රවීණතාව පරිවාස කාලය තුළ ලබා ගත යුතුය.
අනෙක් රාජ්‍ය හාජාව	රාජ්‍ය පරිපාලන වතුලේඛ 18/2020 හා ර්ව අනුගාංගික වතුලේඛ විධිවිධානයන්ට අනුව ඇදු මට්ටමේ ප්‍රවීණතාව ලබා ගත යුතුය.

## 10. ග්‍රේශී උසස් කිරීම්

10.1 II වැනි ග්‍රේශීයේ සිට I ග්‍රේශීයට උසස් කිරීම

10.1.1. සාමාන්‍ය කාර්ය සාධනය අනුව

10.1.1.1. සපුරාලිය යුතු සුදුසුකම් :

2021-03-30 දින (i) පත්වීම ස්ථිර කර තිබේ.

අනුමත රාජ්‍ය (ii) නිලධාර ගණයේ II ග්‍රේශීයේ අවම වගයෙන් වසර දහය (10) ක සත්තිය හා සතුටුදායක

.1. විම්. සි. අං. දියුනායික (iii) සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ හා වැටුප් වර්ධන දහය (10) ක් උපයාගෙන තිබේ.

පරිපාලන නිලධාර

ආජ්‍යාව්‍යාර ලේකම් තාර්යාලය,

- (iii) අනුමත කාර්යසාධක ඇගයේමේ පරිපාලිය අනුව උසස් වීමේ දිනට පෙරානුව වූ වසර දහය  
(10) ක් තුළ සනුවුදායක මට්ටමේ හෝ රේට ඉහළ කාර්යසාධකයක් පෙන්නුම් කර තිබේ.  
(iv) උසස් වීමේ දිනට පූර්වාසන්තනම වසර පහ (5) තුළ සනුවුදායක සේවා කාලයක්  
සම්පූර්ණ කර තිබේ.  
(v) අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාජා ප්‍රවීණතාව ලබා ගෙන තිබේ.  
(vi) අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය තියමින දිනට සමන් වී තිබේ.

10.1.1.2. උසස් කිරීමේ තුමය : සුදුසුකම් සම්පූර්ණ කරන තිලුධරයන් I ග්‍රේනියට උසස් කිරීම,  
තියමින ආකාන් පැනුය අනුව පත්කිරීම බලුධරයා වෙත අදාළ තිලුධරයා විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට  
පත්කිරීම බලුධරයා විසින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන දින සිට ක්‍රියාත්මක  
වත පරදි සිදු කරනු ලැබේ.

යෝජිත ප්‍රාග්ධන ප්‍රතිච්චි  
අනුමත පරානුව ප්‍රතිච්චි

වි. එම්. ඩී. අඩි. ඩිසානායක  
පරිපාලන තිලුධරයා

ආණ්ඩුකාර ලේකම් කාර්යාලය,  
මධ්‍යම පළාත

11. තතතුරුවලට පත් කිරීම : අදාළ නොවේ.

12. පොදු කොන්දේසි

12.1 සැම පත්වීමක් සම්බන්ධයෙන්ම ආයතන සංග්‍රහයේ විධිවිධාන, මුදල් රෙගුලාසි මධ්‍යම පළාත්  
සහ මුද්‍රා රිති සහ රාජ්‍ය / මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් කළින් කළට  
පතවතු ලබන තිති රිති හා/හෝ රෙගුලාසි අදාළ වේ.

12.2 සේවාන මාරු කිරීම : අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය මත දෙපාර්තමේන්තුව ප්‍රධානීය විසින්  
පේෂකර්ම දෙපාර්තමේන්තුව තුළ පමණක් සේවාන මාරු වීම් කළ හැකිය

13. අර්ථ තිරුපත් හා තිර්වවත :

13.1 "පරිපාලිය" යන පදයෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් සහා රාජ්‍ය සේවයේ පේෂකර්ම  
දෙපාර්තමේන්තුවේ කේතුගත/කාර්යාලයන - බණ්ඩ 02 සේවා ගණයේ (MN 5-2016) කර්මාන්ත ප්‍රවර්ධන තිලුධරය තතතුර සඳහා උසස් කිරීමේ පරිපාලියයි.

13.2 "ආණ්ඩුකාරවරයා" යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවරයා වේ.

13.3 "ලේකම්" යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් සහාවේ රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ  
ලේකම් වේ.

13.4 "සක්‍රිය කාලය" යනුවෙන් අදහස් කරනුයේ රාජ්‍යයේ හා මධ්‍යම පළාත් සහාවේ වූවමනාවන්ට  
හෝ/හා රාජ්‍යයේ හා මධ්‍යම පළාත් සහාවේ ප්‍රතිපත්තිමය හේතුවලු යටත්ව ස්වනිය තතතුරට අදාළ  
වැටුප් ලබමින්, තමාට පැවැරන රාජ්‍යකාරයෙහි සත්‍ය වගයෙන්ම සේවය කරන ලද කාලයීමාව වේ.

13.5 "ත්‍රියාත්මක වත දිනය" යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින්  
මෙම පරිපාලිය අනුමත කරනු ලබන දිනයයි.

13.6 "කොමිෂන් සහාව" යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් සහාවේ රාජ්‍ය සේවා කොමිෂන් සහාව වේ.

13.7 "සනුවුදායක සේවයක්" යනු රාජ්‍යයේ/ මධ්‍යම පළාත් සහා රාජ්‍ය සේවයේ තිලුධරයෙකු විසින්  
කාර්යක්ෂමතා හා අන්තර්ජාල රාජ්‍යකාරය ඉටු කිරීම මගින් ද, සමන් විය යුතුව තිබූ කාර්යක්ෂමතා  
කඩුම් සමන්වීම මගින් ද සිදු කළ යුතුව තිබූ පන්වීම සේරිර කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ  
කිරීම මගින් ද එම කාලය තුළ දී සපයා ගන යුතුව තිබූ සියලුම වැටුප් වර්ධන උපයාගෙන ඇත්තා වූ  
සහ ඔහු විසින් දැඩිවම් ලැබේය යුතු වරදක් සිදු නොකරන ලද්ද වූ කාල සීමාවක් වන්නේය.

14. සේවයේ යෙදී සිටින්තන් අන්තර්ග්‍රහණය කිරීම (පරිපාලිය ත්‍රියාත්මක වත දිනට සේවයේ යෙදී  
සිටින්තන්ට පමණක් අදාළ වේ.) :

රකිණා විරතින උපාධිවරයේ රකිණා ලබාදීමේ රාජ්‍යයේ ප්‍රතිපත්තිමය මත 1994 සිට උසස් කිරීමේ  
පරිපාලිය ත්‍රියාත්මක වත දින දක්වා කාලය තුළ මධ්‍යම පළාත් සහා රාජ්‍ය සේවයේ පේෂකර්ම  
දෙපාර්තමේන්තුවේ කර්මාන්ත ප්‍රවර්ධන තිලුධරය තතතුරට බදවා ගත් සහ ජාතික වැටුප් හා සේවක සංඛ්‍ය  
කොමිෂන් සහාවේ තිරුදේශය මත දරන්තාට පමණක් පොදුගලීක වතස් MN 5-2016 වැටුප් ක්‍රියා ලැබේ.  
ඇති තිලුධරන් පහත දක්වා ඇති විධිවිධාන යටතේ මෙම උසස්වීම් පරිපාලිය අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

#### 14.1. අන්තරුගූහණය කිරීමට අදාළ පොදු කරුණු :

- I. අන්තරුගූහණය කිරීමට මත්‍ය පලු කරනු ලබන්නත් ආයතන ප්‍රධානීය මගින් මෙම උසස් කිරීමේ පරිපාලියෙහි 03 පරිඥිත්ත්වයේ දැක්වෙන ආකෘති පත්‍රයට අනුව අයදුම්පතනක් ඉදිරිපත් කළ යුතුය.
- II. ආයතන ප්‍රධානීය විසින් තමා වෙන ලැබෙන අයදුම්පතන් මෙම පරිපාලිය ප්‍රකාශයට පත් කිරීමෙන් මාස තුනක් (03) ඇතුළත කොමිෂන් සභාවී උෂ්කම් වෙන එවිය යුතුයි.
- III. කොමිෂන් සභාවී උෂ්කම් විසින් ඉල්ලා සිටිනු ලබන වෙනත් අවශ්‍ය ලිපිලේඛන හෝ විස්තර සැපයීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතුය.
- IV. අන්තරුගූහණය කරනු ලබන තිලඩාරින්ට විධීමන් අන්තරුගූහණ ලිපියක් කොමිෂන් සභාවී උෂ්කම් විසින් නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

#### 14.2. අන්තරුගූහණ කිරීමේ ක්‍රමවේදය :

##### (i) II යේෂීය :

- (ඇ) MN 5-2016 වැටුප් පරිමාණය යටතේ II යේෂීය ට අදාළ වැටුප් තියම කර ඇති තනතුරක හෝ යේෂීයක යටත් පිරිසේයින් අවුරුදු දහයක (10) කාලයක් සම්පූර්ණ කර තොමැති තිලඩාරින්,
- (ආ) MN 5-2016 වැටුප් පරිමාණය යටතේ II යේෂීයට අදාළ වැටුප් තියම කර ඇති තනතුරක හෝ යේෂීයක යටත් පිරිසේයින් අවුරුදු දහයක (10) කාලයක් සම්පූර්ණ වුව ද I යේෂීයට උසස් කිරීම සඳහා අවශ්‍ය සේසු සුදුසුකම් සපුරා තොමැති තිලඩාරින්,
- II යේෂීයට අන්තරුගූහණය කරනු ලැබේ.

##### (ii) I යේෂීය :

- (ඇ) MN 5-2016 වැටුප් පරිමාණය යටතේ II යේෂීයට අදාළ වැටුප් තියම කර ඇති තනතුරක හෝ යේෂීයක යටත් පිරිසේයින් අවුරුදු දහයකට (10) තොඩු යේවා කාලයක් සම්පූර්ණ කර ඇති එමෙන්ම අදාළ කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති හා තව පරිපාලිය ත්‍රියාන්තක විමට පෙර ත්‍රියාන්තකව පැවැති බඳවා ගැනීමේ පටිපාලිය අනුව අනෙකුත් අවශ්‍යතා සපුරා ඇති තිලධරයන්,
- (ආ) MN 5-2016 වැටුප් පරිමාණයේ I යේෂීයට අදාළ වැටුප් තියම කර ඇති තනතුරක හෝ යේෂීයක සේවය කරන තිලධරයන්,
- I යේෂීයට අන්තරුගූහණය කරනු ලැබේ.

#### 15. අන්තරුකාලීන විධිවිධාන

15.1. අන්තරුගූහණ ත්‍රියාවලිය යටතේ මෙම සේවයේ I වන යේෂීයට අන්තරුගූහණය වන තිලඩාරින් මෙම පරිපාලියේ සඳහන් දෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය සමන්වීම සඳහා මෙම පරිපාලිය අනුමත දින සිට වසර 05 ක සහත කාලයක් නිමි වේ.

15.2 අන්තරුගූහණයට පෙර එම තිලඩාරින් සඳහා අනුමත බඳවා ගැනීමේ පටිපාලියේ සඳහන් අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ සමන්ව ඇන්තම් මෙම පරිපාලියේ සඳහන් පළමු කාර්යක්ෂමතා කඩුමෙන් සමන් වීමේ අවශ්‍යතාවයෙන් තිබුණස් කෙරේ.

16. මෙම උසස් කිරීමේ පරිපාලියෙහි විධිවිධාන සලසා තොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පලාත් සභාවී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගරු ආණ්ඩුකාරනුමා විමසා තිරණය කරනු ලැබේ.

යෝ. ආණ්ඩුකාරනුමා විසින්

2021.03.30 දින

අනුමත කරන ලදී

ඩී. එම්. සිංහල දික්‍යානායකා

පරික්ෂණ තිලඩාර

ආණ්ඩුකාර ලේඛන් කාර්යාලය,

මධ්‍යම පලාත් සහා රාජ්‍ය සේවයේ පේෂකරුම දෙපාර්තමේන්තුවේ කේත්තුගත / කාර්යාලගත - බණ්ඩ 02 සේවා ගණයේ (MN 5-2016) කර්මාන්ත ප්‍රවර්ධන නිලධාරී තතතුර සඳහා උසස් කිරීමේ පරිපාලිතය ... 2021-02-23.. දින රස්වූ කොමිෂන් සහාව විසින් නිරදේශ කරන ලදී.

තම

අත්සන

01. පි.ඩී. අමරකේත්න් මහතා	(සහාපති)	
02. එච්.එම්.ඩී.ආර්. ඩේරත්න මහතා	(සාමාජික)	
03. එඩ්.එම්.එස්.ඩී. විරකේත්න මහතා	(සාමාජික)	
04. ඒ.එම්.ආර්.ඩී. තෙන්නකේත්න මහතා	(සාමාජික)	
05. ඒ.ඩී. කිරති විතුමරත්න මහතා	(සාමාජික)	
06. එබ්.එම්.කේ.කේ. කරුණාරත්න මහත්මිය	(සාමාජික)	
07. ඒ.එම්. වයස් මහතා	(සාමාජික)	

ආණ්ඩුකාර ලේකම්,  
මධ්‍යම පලාත.

2021-02-23 .. දිනැති කොමිෂන් සහා වාර්තාවේ අංක 2021/294 යටතේ කොමිෂන් සහාව විසින් නිරදේශ කරන ලද මධ්‍යම පලාත් සහා රාජ්‍ය සේවයේ පේෂකරුම දෙපාර්තමේන්තුවේ කේත්තුගත / කාර්යාලගත - බණ්ඩ 02 සේවා ගණයේ (MN 5-2016) කර්මාන්ත ප්‍රවර්ධන නිලධාරී තතතුර සඳහා උසස් කිරීමේ පරිපාලිත ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය සඳහා කාරුණිකව ඉදිරිපත් කරමි.

දිනය 2021-03-01

ලේකම්,  
රාජ්‍ය සේවා කොමිෂන් සහාව,  
මධ්‍යම පලාත.

නිලමුදාව

මධ්‍යම පලාත් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය : අනුමත කරම් / තොකරම්.

අනුමත කරම් / තොකරම්

නිවිදු ලේඛන දු, මෙගේ

ආණ්ඩුකාරතුර

මධ්‍යම පලාත

20.2.1.03: 30

නිවිදු ලේඛන දු, මෙගේ  
ආණ්ඩුකාරතුර  
මධ්‍යම පලාත

## පරිභේදය - 01

මධ්‍යම පළාත් සහා රාර්ෂ සේවයේ පේශකරුම දෙපාර්තමේන්තුවේ සේෂ්‍යාගත/කාර්යාලය තුළ - බණ්ඩ 02 සේවා ගණයේ (MN 5-2016) කරමාත්ත ප්‍රවර්ධන තිල්බාර තත්ත්ව සඳහා උසස් කිරීමේ පරිපාලන අදාළ තිල්බාරන්ගේ පලමු කාර්යක්ෂමතා කඩුම් විභාගය.

### 01. විභාගය පිළිබඳ විසින් :

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	මුළු ලකුණු සමත් වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය
1. කාර්යාල ක්‍රම	පැය 01	100	40%
2. ගිණුම් ක්‍රම	පැය 01	100	40%
2. පරිගණක පරික්ෂණය	පැය 02	100	40%

02. මෙම කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය මධ්‍යම පළාත් රාර්ෂ සේවා කොමිෂන් සහාව විසින් හෝ ඒ වෙනුවට විභාග කොම්සාරිස් රත්රාල් විසින් පවත්වනු ලැබේ.

03. අදාළ සේවයට ඇතුළත්වීම සඳහා වූ විභාගයට පෙනී සිටි හාජා මාධ්‍යයෙන් හෝ රාර්ෂ හාජාවකින් තිල්බාරන් විසින් ප්‍රශ්න පත්‍ර තුනකට පිළිතුර සැපයීය යුතු වේ. තරග විභාගයක් තොමැතිව සේවයට බැඳුණු තිල්බරයන් තමන් අධ්‍යාපනය ලැබූ හාජා මාධ්‍යයෙන් හෝ රාර්ෂ හාජාවකින් හෝ ප්‍රශ්න පත්‍ර තුනකට පිළිතුර සැපයීය යුතු වේ.

04. තිල්බරයන්ට තම කැමැත්ත පරිදි එක් එක් විෂය සඳහා වෙත වෙතම වාරවල දී විභාගයට පෙනී සිටිය හැකි වේ. එනෙකුද වුවත් සමාර්ථය සඳහා එක් එක් විෂයට නියමිත මුළු ලකුණු වලින් අවම වශයෙන් සියයට හතුලිභක් (40%) ලබා ගත යුතු වේ.

### 05. විභාගය සඳහා විෂය තිරයේයය :

ප්‍රශ්න පත්‍රයේ තම	විෂය තිරයේය
1. කාර්යාල ක්‍රම	රත්යේ කාර්යාලවල හාවිත වන කාර්යාල ක්‍රම පිළිබඳව මුළු දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව හාවිත කිරීම හැකියාව දැ රාර්කාර ලිපි ලේඛන මැතිවින් අවබෝධ කොට ගෙන පැහැදිලි හා සංක්ෂිප්ත සටහන් මගින් තම අදහස් / තිරික්ෂණ තියෙන් අන්දමින් ඉදිරිපත් කිරීම හැකියාව සහ තියෙෂය අනුව ලිපියක් කෙටුම්පත් කිරීම හැකියාව ද පරික්ෂා කෙරේ.
2. ගිණුම් ක්‍රම	රත්යේ කාර්යාලවල හාවිත වන මුළුක ගිණුම් හා මුදල් පාලන පොන් වල කාර්ය පිළිබඳ අවබෝධය හා දැනුම මැතිම අපේක්ෂා කෙරේ.
3. පරිගණක පරික්ෂණය	<p>(i) තොරතුරු තාක්ෂණය පිළිබඳ මුළුක සංක්ෂීප</p> <p>(ii) වින්යෝග් මෙහෙයුම් පදනම්තිය</p> <p>(iii) ගොනු කළමනාකරණය</p> <p>(iv) වදන් සැකසුම</p> <p>මුළුක කුසලතා, තිරයට තුළුවීම, පාඨ සංරක්ෂණය ,පාඨ එකේලි කිරීම, අකුරු වර්ග හා උපලක්ෂණ, අනුවලේද , ජේද, ජේල් අතර පරතරය වෙතස් කිරීම,පිම් අනුයෝගය (Tab Setting) පායකක් සේවීම හා ප්‍රතික්ෂාපනය, අක්ෂර හා ව්‍යකරණ දේශ, සමානාර්ථ පද තිරු යෙදීම, පිටුව සැකසීම, ලේඛන මුදුණය, වගු තිර්මාණය, අනුමිලිවෙළට සැකසීම, ගොනු කළමනාකරණය, ලේඛනයක් ලිපින කිහිපයකට යැවීමට සැකසීම, මැනේ හාවිතය</p> <p>(v) පැතුරුම්පත්</p> <p>මුළුක කුසලතා, ආකෘතිකරණය (Formatting), සංස්කරණය, තිරු හා පරාස, තව ඇතුළත් කිරීම හා ඉවත් කිරීම්, දත්ත අනුමිලිවෙළට සැකසීම, ප්‍රස්තාර සැකසීම, මුදුණය, @ ග්‍රිතය(@ Function), මැනේ හාවිතය, ගොනු කළමනාකරණය.</p> <p>(vi) දත්ත සම්බන්ධය</p> <p>හැඳින්වීමේ මුළුක කුසලතා, දත්ත සම්බන්ධය තිර්මාණය හා හාවිතය, ආකෘති, සන්දානගත ආකෘති, උත්පනන ආකෘති (popup forms), සංවාද හා පණීවුඩ කොටු, විමසුම්, අනුමිලිවෙළට සැකසීම, වාර්තා ලබා ගැනීම, මැනේ හාවිතය</p>

යු. ආච්ච්‍යාරුත්‍යාමා විසින්  
2021. 03. 30 දින  
අනුව තුළ ලැබේ  
ඩී. එම්. ඩී. දිසානායක  
පරිගණක ත්‍රිත්‍යාමා  
ආච්ච්‍යාරුත්‍යාමා ත්‍රිත්‍යාමා  
මධ්‍යම පළාත.

	<p>(vii) ඉදිරිපත් කිරීම/විනු සටහන් මූලික කුසලතා, සංස්කරණය, ආකෘතිකරණය, සැලුසුම් යෙදීම, අනුරූප, පසුරු සින්තම් හා ලුස්තාර තිබේනය, කද මාරුව හා සාර්වකරණය, ඉදිරිපත් කිරීමේ මෙවලම් හාවිතය, මාස්ටර (Master) කදව සැකසීම, කද මුදණය හා සටහන්</p> <p>(viii) අන්තර්ජාලය අන්තර්ජාලය හැඳින්වීම, විශ්ව විසින් ජාලය, මං සොයන ආකාරය, ව්‍යවහාරක අන්තර්ජාලය</p> <p>(ix) විදුලී තැපෑල ( E-Mail ) හැඳින්වීම, මූලික කුසලතා, විදුලී තැපෑල ලබා ගැනීම, විදුලී තැපෑල යැවීම, තේව ප්‍රතිචාර දැක්වීම, පරිභේදය හාවිතය, ලිපිනය, හඳුනා ගැනීමට කෙටි තාම හාවිතය, පණීවුඩ් සම්පාදනය</p>
--	---

ගරු ආච්ච්‍යාර්යාලා විසින්

2021.03.30. දින

අනුමත කරන ලද

ඩී. එම්. ඩී. අධි. දිකාභායක  
පර්පාලන කිලධාර  
ආච්ච්‍යාර ලේකම් තාර්යාලය,  
මධ්‍යම පළාත.

ඇම ප්‍රතිචාර දැක්වා ඇති ප්‍රතිචාර  
විවෘත සාකච්ඡාව සඳහා  
විවෘත සාකච්ඡාව සඳහා  
විවෘත සාකච්ඡාව සඳහා  
විවෘත සාකච්ඡාව සඳහා  
විවෘත සාකච්ඡාව සඳහා

## පරිභේදය - 02

මධ්‍යම පලාත් සහ රාජ්‍ය සේවයේ ජේෂකරම දෙපාර්තමේන්තුවේ සේවාගත/කාර්යාලය - බණ්ඩ 02 සේවාගතයේ (MN 5-2016) කරමාන්ත ප්‍රවර්ධන නිලධාර තත්ත්ව සඳහා උසස් කිරීමේ පරිපාටිය අදාළ නිලධාරීන්ගේ දෙවැනි කාර්යක්ෂමතා කඩුම් විභාගය.

### 01. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමත් විමට අවශ්‍ය අවම ලක්ෂණ ප්‍රමාණය
1. ව්‍යුපාති කළමනාකරණය	පැය 02	100	40%
2. ආයතන සංග්‍රහය සහ කාර්ය පටිපාටික රීති	පැය 1 1/2	100	40%
3. මූදල් රෙගුලාසි, මධ්‍යම පලාත් සහ මූල්‍ය රීති හා රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය	පැය 1 1/2	100	40%

02. මෙම කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් හෝ ඒ වෙනුවෙන් විභාග කොම්සාරිස් ර්තරාල් විසින් පවත්වනු ලැබේ.

03. අදාළ සේවයට ඇතුළත් විම සඳහා වූ විභාගයට පෙනී සිටි හාඡා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය හාඡාවකින් නිලධාරීන් විසින් මෙම ප්‍රශ්න පත්‍රය පිළිතුරු සැපයිය යුතු වේ. තරග විභාගයක් කොමැතිව සේවයට බැඳුන නිලධාරීන් තමන් අධ්‍යාපනය ලැබූ හාඡා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය හාඡාවකින් හෝ පිළිතුරු සැපයිය යුතු වේ.

04. සාමාර්ථය සඳහා විෂය තිරයෙන් සියලු ගන්මිහක් ( 40%) ලබාගත යුතු වේ.

### 05. විභාගය සඳහා විෂය තිරදේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය තිරදේශය
1. ව්‍යුපාති කළමනාකරණය	(i) ව්‍යුපාතියක් යන්න තිරවත්තය කිරීම (ii) ව්‍යුපාති කළමනාකරණය (iii) ව්‍යුපාති වත්‍ය (iv) ව්‍යුපාති පිළියෙළ කිරීම සහ විග්‍රහ කිරීම (v) ව්‍යුපාති ඇගයීම * පිළිගෙවුම් කාලය * ගුද්ධ වර්තමාන වට්තාකම * අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය * පිරවැය ප්‍රතිලාභ අනුපාතය * වාර්ෂික සමාන්‍ය ඉපසුම් අනුපාතය (vi) ව්‍යුපාති සංවිධානය (vii) ජායා මිලු යොද ගැනීම
2. ආයතන සංග්‍රහය, කාර්ය පටිපාටික රීති	ආයතන සංග්‍රහයේ පරිවිශේද VI, VII, VIII, XII, XIII, XIV, XVII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXX, XXXIII, XLVII, XLVIII සහ රාජ්‍ය සේවා කොමිෂන් සහ කාර්ය පටිපාටික රීති
3. මූදල් රෙගුලාසි, මධ්‍යම පලාත් සහ මූල්‍ය රීති හා රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය	මූදල් රෙගුලාසි වල පරිවිශේද I, II, III, IV, V හා රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පලාත් සහ මූල්‍ය රීති වල පරිවිශේද I, II, III, IV, V

මෙය ආණ්ඩුකාරුවා විසින්

2021.03.30 දින

අනුමත කරන ලදී

ඩී. එම්. සි. අයි. දිසානායක  
පරිපාලන නිලධාර  
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය,  
මධ්‍යම පළාත.

## පරිභේදය- 03

මධ්‍යම පළාත් සහ රාජ්‍ය යෝගී උපකරණ දෙපාර්තමේන්තුවේ  
කේතුගත/කාර්යාලය - බණ්ඩ 02 යෝගී ගණයේ (MN 5-2016)  
කර්මාන්ත ප්‍රවර්ධන තිබාර තනතුර සඳහා  
උසස් කිරීමේ පරිපාටියට  
**අන්තර්ගත මූල්‍ය සඳහා ඉල්ලුම් පත්‍රය**

I කොටස - අයදුම්කරු විසින් සම්පූර්ණ කළ යුතුය.

(මෙම දැනට දරන තනතුර සඳහා පොද්ගලික වනාසේ ජාතික වැටුප් හා යෝගී සංඛ්‍යා කොමිෂන් සභාව විසින්  
MN 5 –2016 වැටුප් පරිමාණය සඳහා අනුමැතිය ලබා නිතිය යුතුය)

1. රාජකාරී ස්ථානය සහ ලිපිනය : .....

2. අයදුම්කරුගේ සම්පූර්ණ නම : .....  
.....මෙන්විය/මහත්මිය/මහතා\*

3. (i) උපන්දිනය : ..... (ii) පරිපාටිය ක්‍රියාත්මක වන දිනට වයස : .....

4. දැනට දරන තනතුර : .....

5. පත්වීමේ ස්වභාවය : .....

5.1 තනතුරට අදාළ මූල් පත්වීමේ දිනය හා ලිපියේ අංකය : .....

5.2 පත්වීම ස්ථීර කළ දිනය හා ලිපියේ අංකය : .....

5.3 වර්ෂ 1994 සිට පරිපාටිය ක්‍රියාත්මක වන දින දක්වා කාලය තුළ උපාධිකාරීන්ට රැකියා ලබාදීමේ රජයේ  
ප්‍රතිපත්තිය යටතේ පත්වීම ලැබුවෙක්ද යන්න සඳහන් කරන්න : .....

5.4 ඉහත 5.3 පරිදි හැර වෙනත් ආකාරයකින් පත්වීම ලැබුවන් නම් එහි ස්වභාවය සඳහන් කරන්න

.....

6. රාජ්‍ය පරිපාලන වත්තලේ 9/2004 අනුව,

1. වැටුප් පරිමාණය : .....

2. වැටුප් කේත අංකය : .....

7. රාජ්‍ය පරිපාලන වත්තලේ 06/2006 (iv) අනුව,

1. වැටුප් පරිමාණය : .....

2. වැටුප් කේත අංකය: .....

8. රාජ්‍ය පරිපාලන වත්තලේ 03/2016 අනුව දැනට ලබන , (වර්යා සටහනද අමුණා එවන්න)

(ආ) වැටුප් තලය : R .....

(ඇ) වැටුප් පියවර අංකය : .....

9. දැනට සිටින තනතුරට බෙදවාගැනීමේ පරිපාටිය අනුව දැනට දරන තනතුරට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් :

.....

10. රාජකාරී විස්තරය (සැකෙවින්) : .....

11. දැනට සිටින තනතුරට බෙදවා ගනු ලැබූ බෙදවා ගැනීමේ පරිපාටිය අනුව නියම කර ඇති කාර්යක්ෂමතා කඩුම්  
විභාග සමත් වූ දිනයන් : (කාර්යක්ෂමතා කඩුම් විභාග ප්‍රතිඵල ලේඛනයන් අමුණා එවන්න)

කාර්යක්ෂමතා කඩුම් විභාගය

සමත් වූ දිනය

01. ....

02. ....

යෝ. ආජ්‍යාධාරුවා විසින්  
2021.03.30 දින

අභ්‍යන්තර දින

ඩී. එම්. ඩී. ඩියු. දැක්වායෙක  
ඡාල්පාලන සිලුධාරී  
ආජ්‍යාධාර ප්‍රේවල් තුළුවය,  
කොළඹ දෙපාර්තමේන්තු

12. සේවා කාලය පිළිබඳ විස්තරය (අවශ්‍ය වේ නම් ඇමුණුමක් හාවතා කරන්න)

සිට	දක්වා	තහතුර	ස්ථානය	කාලය (අවුරුදු)

13. ඉහත සඳහන් තොරතුරු සතා හා නිවැරදි බවට සහතික කරමි.

දිනය : .....  
අයදුම්කරුගේ අත්සන

2 කොටස - ආයතන ප්‍රධානීය විසින් සම්පූර්ණ කළ යුතුයි.

14. අයදුම්කරු විසින් 1 සිට 12 දක්වා සඳහන් කර ඇති තොරතුරු නිවැරදි අතර ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් MN 5-2016 වැටුප් පරිමාණය සඳහා අනුමැතිය ලබා දුන් ලිපියේ පිටපතක්ද ඉදිරිපත් කරන අතර ඔහු/ඇය\* මෙම සේවයට අන්තර්ග්‍රහණය කිරීම නිරදේශ කරමි./ නොකරමි\*. (නිරදේශ නොකරන්නේ නම් හේතු සඳහන් කළ යුතුයි.)

.....  
දිනය.

.....  
ආයතන ප්‍රධානීයගේ අත්සන හා  
නිල මූදාව.

යෝ. ආච්ච්‍යාරුම් විසින්

2021.03.30 දින

අභ්‍යම්‍ය තරුණ උදෑ

ඩී. එම්. සි. අයි. දිසානායක  
පරිභාළන නිලධාර  
ආච්ච්‍යාර ලේකම් කාර්යාලය,  
මධ්‍යම පළාත.